

## බෙඳුද්ධ භාවනා

මහාකරුණාවෙන් හා මහාප්‍රයාවෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ ලොවට දේශනා කළ භාවනාවෙන් අපේක්ෂා කෙරෙන්නේ සත්ත්වයන්ගේ සිහිය හා නුවණ දියුණු කරලීමයි. කිසියම් කුසල අරමුණක යළි යළින් සිත භාවිත කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එමගින් සිතෙහි පවත්නා ලෝභ, ද්වේෂ, මෝභ යන අකුසල මූල කුමයෙන් දුරුකුර කොට උපරිම මානසික සතුව ඇතිවන පරිදි සිත සකස් කිරීම මෙහි දී සිදුවේ. බුදුදහමේ දැක්වෙන පරිදි විමුක්තියට හෙවත් තිවනට පමුණුවන දාරවු පහකි. ඒවා නම්,

1. ධර්ම ගුවණය
2. ධර්ම දේශනය
3. ධර්ම සාකච්ඡාව
4. ධර්ම සංශෝධනය
5. භාවනාව

(විමුත්තායතන සුත්ත, අ.නි. පංචක තිපාත)

මෙම සැම කරුණෙකින් ම සිදු කෙරෙන්නේ අපගේ සිහිය හා නුවණ දියුණු කිරීමයි. එබැවින් මේ අංග පහ ම එක හා සමානව වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ජ්වලාන සමයෙහි වාසය කළ ග්‍රාවකයන් මෙම කුම පහ ඔස්සේ ම නිර්වාණාවලේදය ලැබූ අයුර බොද්ධ ඉතිහාසයෙන් පැහැදිලි වේ. ඉහත සඳහන් මූල් කරුණු සාපුව ම නිශ්චිත ඉරියවිවක සිට දෙනෙන් පියාගෙන කරන කටයුත්තක් නොවුව ද එම කරුණු ද (සිහිය හා නුවණ දියුණු කරලන අර්ථයෙන්) භාවනාවෙන් තොර නොවන බව අප විශේෂයෙන් තේරුම් ගත යුතු ය. එබැවින් ඉහත කරුණු පහ යම්තාක් දුරට සිහිනුවනීන් සිදු කෙරේ ද එපමණව භාවනාව වැඩිනා බව පැහැදිලි කරුණෙකි. එමන් ම නිශ්චිත ඉරියවිවකින් බොහෝ වේලාවක් තිස්සා ව ඉදි ගෙන සිටිය ද එමගින් තම සිහිය හා නුවණ දියුණු නොවේ නම් එය භාවනාවක් නොවන බව මෙහිලා විශේෂයෙන් වටහා ගැනීම වැදගත් ය.

බුදුදහමේ සඳහන් ත්‍රිවිධ පුණා ස්විය (දාන, සීල, භාවනා) අතර භාවනාව ප්‍රධාන පුණා කර්මයකි. නිර්වාණාවලේදය සඳහා දේශිත විමුක්ති මාර්ගය තුළ ද භාවනාවට විශේෂ ස්ථානයක් හිමි වේ (විමුත්තායතන සුත්ත). භාවනාව නිර්වාණාවලේදය සඳහා පිවිසෙන දාරවුවක් (විමුත්තායතනයක්) ලෙස ද සඳහන් වේ. කුසල ධර්මයන්හි යළි යළින් සිත භාවිත කිරීමේ භාවනාවේ මූලික කාර්ය වේ (භාවිත කුසලයේමේ ආසේච්ඡා ව්‍යුහයේ ඒනායාති භාවනා). ලොකික කුසලය තුළ භාවනා වැඩිමෙන් සිතෙහි සමාධිමත් බව දියුණු කොට දාන ලැබීමට අවස්ථාව සැලැසේ. මෙය බුදුවරයකු ලොව පහල නොවූ කළෙක වුව ද කරම්ල අදහන නුවනීන් යුත්තෙකුට සපුරා ගත හැකිකකි. ලොකේත්තර සම්මාද්ධිය පදනම් ව වඩන භාවනාව මගින් සමාධිමත් වූ සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තුවනීන් දක අවිද්‍යාවෙන් සිත මුද්‍යා සපුරා සසර දුකින් නිදහස්වීමට මාවත විවර කෙරේ. මෙය ලොවිතරා බුදුවරයකුගේ සද්ධාර්ථය ලොව පවතින බුද්ධේත්පාද කාලයක පමණක් ලැබෙන පුවිශේෂී අවස්ථාවකි. මෙබදු සමයක ලොව වෙසෙන බුද්ධේමත් මුනුප්‍රයාන්ගේ ප්‍රධාන ජ්විත කාර්යභාරය විය යුත්තේ අවිද්‍යාව දුරුවන අයුරින් තම භාවනාව දියුණු කර ගැනීමයි.

භාවනාවෙන් කෙරෙන්නේ තමාගේ සිත පිරිසිදු කිරීමයි. එනම් ලෝභ, ද්වේෂ, මෝභ යන ත්‍රිවිධ අකුසල මූලයන්ගෙන් සිත මුද්‍යා සිතට සැබැ පිළිසරණ ආරක්ෂාව ලබා දීමයි. භාවනාව මගින් එක් අතකින් විසින් පවත්නා සිත සමාධිමත් කෙරෙන අතර අනික් අනින් සමාධිමත් සිතින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම් වශයෙන් ප්‍රයාව දියුණු කෙරේ. එමනිසා බුදුදහමේ සඳහන් භාවනා ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. එනම්, විත්ත (සම්පූර්ණ භාවනා හා පස්ස්ක්‍රියා (විද්‍යාත්මක) භාවනා වශයෙනි).

## සමථ (විත්ත) හාවනා

සමථ හාවනා මගින් විසිරී පවත්නා සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමට පූජුණු කෙරේ. එලෙස සිත සමාධිමත් වූ කළේහි අනිත්‍යතාව පිළිබඳව නුවණීන් මෙහෙහි කිරීම ප්‍රයා හාවනා මගින් සිදු වේ. ගොයම් කපන තැනැත්තක එක් අතකින් ගොයම් මිට අල්ලා අතික් අතින් දැකැන්තෙන් ගොයම් මිට කපන්නාක් මෙන් සමථයෙන් සිත එක්තැන් කොට විද්‍රෝහනා නුවණීන් කෙලෙස් සිදීම සිදු කෙරේ. විත්ත හාවනා හෙවත් සමථ හාවනා යටතට වැටෙන කම්බන් හතුලිභක් බුද්ධමෙහි විස්තර වේ.

ඒවා නම්,

### ❖ දස කසිණ

- |              |               |
|--------------|---------------|
| 1. පයවි කසිණ | 2. ආපෝ කසිණ   |
| 3. තේරෝ කසිණ | 4. වායෝ කසිණ  |
| 5. තීල කසිණ  | 6. පිත කසිණ   |
| 7. ලෝහිත     | 8. ඕදාත කසිණ  |
| 9. ආලෝක කසිණ | 10. ආකාස කසිණ |

### ❖ දස අසුහ

- |                  |               |
|------------------|---------------|
| 1. උද්ධුමාතක     | 2. විනිලක     |
| 3. විප්‍රබිඛක    | 4. විවිෂ්දක   |
| 5. වික්ඩායිතක    | 6. වික්විත්තක |
| 7. හත්වික්විත්තක | 8. ලෝහිතක     |
| 9. පුලවක         | 10. අවිධික    |

### ❖ දස අනුස්සති

- |                  |                             |
|------------------|-----------------------------|
| 1. බුද්ධානුස්සති | 2. ධම්මානුස්සති             |
| 3. සංසානුස්සති   | 4. සිලානුස්සති              |
| 5. වාගානුස්සති   | 6. දේවතානුස්සති             |
| 7. මරණානුස්සති   | 8. කායානුස්සති (කායාගතාසති) |
| 9. ආනාපානසති     | 10. උපසමානුස්සති            |

### ❖ සතර බුහුම විහාර

- |           |            |
|-----------|------------|
| 1. මෙත්තා | 2. කරුණා   |
| 3. මුදිතා | 4. උපෙක්ඩා |

### ❖ සතර ආරුප්පෙන

- |                        |                               |
|------------------------|-------------------------------|
| 1. ආකාශානක්ද්වායතන     | 2. වියුෂ්ක්දාණක්ද්වායතන       |
| 3. ආකික්ද්වක්ද්ක්දායතන | 4. නේවසක්ද්ක්දානාසක්ද්ක්දායතන |

### ❖ ඒකසක්ද්ක්දා

- අාහාරේ පටික්කුලසක්ද්ක්දා

### ❖ ඒක වවත්තාන

- ධාතු මනසිකාර (පයවි, ආපෝ, තේරෝ, වායෝ යන සතර මහජුතරුප බෙදා බැලීම)

ඉහත සඳහන් සියලු භාවනා කමටහන් සිතෙහි එකගබව සමාධීමත්ව ඇති කරලීම ඉලක්ක කොට පවතී. මුලදී ම ආත්ම සංස්ක්‍රාව දුරු නොවන අතර ආරම්භයෙහි දී සිදු වන්නේ අනිත අනාගත වෙත දිවෙන සිත කුමයෙන් වර්තමානය තුළ තැන්පත් කරලීමයි. සිතෙහි තැන්පත් බවත් සමග කුමයෙන් මානසික සතුට වර්ධනය වී අනුක්‍රමයෙන් ප්‍රාදාව වර්ධනය කරලීම වෙත සිත දිවයයි.

සමථය වැඩිමෙන් අපේක්ෂා කරන්නේ විද්‍රෝහනාවෙන් ලෝ තතු දැන ගැනීමට මනස සකස් කර ගැනීමයි. කැලැසි පවත්නා ජලායයක් නිශ්චල කිරීමක් මෙනි. සමථය දියුණු වීමට සිල්වත්ව ප්‍රයෝගනවත් වේ. සිල්වත්ව දියුණුවීමට ඉනුදිය සංවරය, ත්‍රිවිධ සුවරිතය, ආහාරයෙහි පමණ දැන ගැනීම, නින්ද පාලනය කිරීම, නිතර දහම් ඇසීම, යෝනිසේෂ් මනසිකාරය, කලණ මිතුරු ඇපුර ආදි කරුණු උපකාරවත් වේ.

### විපස්සනා (පස්ක්‍රාව) භාවනා

විපස්සනා (විද්‍රෝහනා) භාවනා යනු අවිද්‍යාව දුරුකරලීම කොට ප්‍රාදාව දියුණු කරලීම ඉලක්ක කොට පවත්නා භාවනායි. සම්බුද්‍ය උතුමකු ලොව පහළ වුව ද නොවුව ද ලොව සැමදා සමථ භාවනා පවතී. විත්ත සමථය දියුණු කොට දියාන ලබා බඩුලොව යාම මෙහි උපරිම ප්‍රතිඵලයයි. ලොවිතරා සම්බුද්‍ය උතුමකු ලොව පහළ වීමෙන් ලොවට ලැබෙන ප්‍රධාන අනුශාසනය විද්‍රෝහනා භාවනාවයි. අවිද්‍යා අන්ධකාරය සහමුලින් ම දුරුකොට සංසාර වතුයෙන් සත්ත්වයන් මුදවාලීම විද්‍රෝහනා භාවනාවේ මූලික ඉලක්කයයි.

මෙබදු බුද්ධේධ්‍යත්පාද සමයක මිනිස් ලොව උපන් බුද්ධිමත් මනුෂ්‍යයෙකුගේ ප්‍රධාන ජ්විත කාර්යභාරය විය යුත්තේ උපරිම ලෙස විද්‍රෝහනා භාවනාවට අදාළ දැනුම ලබාගෙන තම උපරිම කාලය නා ගක්තිය ඒ සඳහා කැප කිරීමයි. දුර්ලභව ලද මෙම භාග්‍යසම්පන්න මිනිස් දිවියෙන් ලබා ගන්නා ඉහළ ම ප්‍රතිඵලය එයයි.

මුදුසුනෙහි කුමන භාවනාවක් වැඩිව ද භාවනා වඩා ග්‍රාවකයා ආරම්භයේ දී ම පටිච්චමුප්පාදය පාදක කොටගත් දුනෙහි හටගැනීම හා නිරුද්ධවීම පිළිබඳ අසා දැන සිටීම වැදගත් වේ. එනම් රුප, වේදනා, සංස්ක්‍රාව, සංඛාර, විශ්වාස යන ස්කන්ධ පංචකය ඒක ක්ෂේකිව හේතු ඇති විට හටගෙන ඒක ක්ෂේකිව නිරුද්ධ වන බව පිළිබඳ අවබෝධයයි. ඇස, කන ආදි ඉනුදිය ඔස්සේ රුප, ගබ්දාදි අරමුණු විපයයෙහි අප ලබන අවබෝධය අනිතයෙන් වර්තමානයට නොපැමිණෙන වර්තමානයෙන් අනාගතයට නොයන ස්වභාවයක් බව මෙහි දී වටහා ගනී (අහුණා සම්භ්‍රන ප්‍රාත්‍යා න හටිස්ස්ති).

විද්‍රෝහනා භාවනා ප්‍රග්‍රාම කළ හැකි ආකාර රාඛියක් බුදුදහමෙහි විස්තර වේ. විශේෂයෙන් ගිරිමානන්ද සුතුයෙහි දැන පරිදි දස සංස්ක්‍රාව වැඩිමෙන් විද්‍රෝහනා ප්‍රාදාව දියුණු කර ගත හැකි ය. අනිතය, අනාත්ම, අසුහ, ආදිනව, ප්‍රහාණ, විරාග ආදි වගයෙන් සත්ත්වය සකස් වී ඇති මූලික ස්වභාවය මෙනෙහි කිරීම ප්‍රාදාව දියුණු වීමට උපකාරවත් වේයි. මේ කුමන ආකාරයෙන් ජ්විතය නා ලෝකය ගැන සළකා බැඳුව ද අවසානයෙහි වැඩින ප්‍රාදාව නම් දුකට සාපුව හේතුවන පස්ක්‍රාවපාදානස්කන්ධයේ ස්වභාවය ප්‍රකට වීමයි. එනම් රුප, වේදනා, සංස්ක්‍රාව, සංඛාර, විශ්වාස යන ස්කන්ධ පංචකය යථා ස්වභාවය අවබෝධ වීමයි. පුද්ගලයෙකුගේ සමස්ත ජ්විතය ම යනු හැම මොහොතක ම හටගෙන නිරුද්ධ වන මෙම ස්කන්ධ පංචකයෙහි යථා ස්වභාවය තුදුටුව හොත් එය ම උපාදාන වී පංචපාදානස්කන්ධයක් ගොඩනැගේ. එවිට දුක හටගෙන හමාර ය. මෙබදු තත්ත්වයක් මත යථාවබෝධය සඳහා ස්කන්ධ පංචකයේ නියම ස්වභාවය යැලි යළින් තුවනීන් මෙනෙහි කළ යුතුව ඇත.

එම තිසා හාගාවතුන් වහන්සේ ඉහත දැක්වූ සියලු විද්‍රෝහනා හාවනා ඒකරායි කොට සැම ආධ්‍යාත්මික ස්තරයක ම සිටින ග්‍රාවකයන්ට මූලික වශයෙන් අනුගාසනා කරන්නේ රුප, වේදනා, සංශෝධ්‍යා, සංඛාර, විශ්වෝධ්‍යාණ යන ස්කන්ධ පංචය

1. සම්දය (හටගැනීම)
2. අත්‍යංගම (නිරෝධ්‍යා)
3. අස්සාද (ආස්වාදය)
4. ආදිනව (අනිවු විපාක)
5. නිස්සරණ (මිදීම)

යනාදි වශයෙන් මෙනෙහි කරන ලෙසයි.

අපගේ සමස්ත ජීවිතය ම යනු ඇස, කන, නාසය, දිව, කය, මතස යන ඉන්දියයන්ට රුප, ගබ්ද, ගන්ධ, රස, එළාවියානි, ධර්ම යනු අරමුණු පතිත වීමයි. අප ජීවත් වෙනවා යනු සැප, දුක් විදිනවා යනු මෙලස ඉන්දිය ඔස්සේ අරමුණ විද ගැනීමයි. මෙම අද්දකීමිහි යථා ස්වභාවය නම් කිසියම් ඇස ආදි ඉන්දියකට රුපාදි අරමුණු පතිත වූ සැණින් එය නිරුද්ධ වීමයි. පෙර නොතින් හටගත් මෙම අද්දකීම වර්තමානයෙහි හේතුන්ගේ එකතුවෙන් හටගෙන වර්තමානයෙහි ම ඉතිරි නැතිව නිරුද්ධ වේ. එහෙත් අප සිත්හි පවත්නා අවිද්‍යාව තිසා එම අද්දකීම කළින් තිබේ හටගෙන මතුවටත් එම ගමන් කරන බව සිතේ. විද්‍රෝහනා වැඩිමෙන් ලැබෙන ඉහළ ම අවබෝධය නම් මෙම අවිද්‍යාව තුමයෙන් දුරු වීමයි. එනම් අනිත්‍යතාව ප්‍රකට වීමයි.

විද්‍රෝහනා වැඩිමේ ප්‍රතිඵල වශයෙන් ඇස ආදි ආයතන ඒ මොහොතෙහි හටගෙන නිරුද්ධ වන ස්වභාවයක් බව අවබෝධ වේ. එමෙන් ම රුපාදි අරමුණු පිළිබඳව ද එලසින් ම අවබෝධ වේ. මෙය ආයතන කුසලතාව නම් වේ. ග්‍රාවකයකු තුළ ඇති කරගත යුතු ඉහළ ම දක්ෂතාවක් ලෙස මෙය බුදුදහම තුළ විස්තර වේ. එමෙන් ම රුපාදි ස්කන්ධ පංචය සම්දය, අත්‍යංගම ආදි වශයෙන් තුවණීන් මෙනෙහි කිරීම තුළින් එම පහ ම එක මොහොතෙහි පෙර නොතින් හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වන ස්වභාවයක් බව ද ප්‍රත්‍යක්ෂ වේ.

මෙකි සියලු දහම වැඩිමේ ඉහළ ම අවබෝධය නම් යමක් දුටු විය එය දැකීම් මාත්‍රයක් පමණක් ය, යමක් ඇසුවාන් එය ඇසීම් මාත්‍රයක් පමණක් ය (දිවියේ දිවියිලන්තං සුනේ සුනිලන්තං ...) ආදි වශයෙන් අවබෝධය දියුණු වේ. මෙම අවබෝධයත් සමග ක්‍රමයෙන් දුක නිරුද්ධ වනු ඇත. එමගින් ප්‍රයා වෙළත්සිකය ඉහළ ම මට්ටමට දියුණු වීම රිට හේතුවයි. පංශ්‍යා ඉන්දිය දියුණු වීම සද්ධා, විරිය, සති, සමාධි යන සෙසු ඉන්දිය දියුණු වීම දැක ගත හැකි ලක්ෂණයයි. මෙම පංච ඉන්දියයන්ගේ දියුණු කිසියම් ප්‍රදේශයකුගේ සැබෑ දියුණුවයි. ආධ්‍යාත්මික ගමන් මගෙහි තමන් ගමන් කරන්නක බවට තමාට ම තමා ගැන පිරික්සා බැලිය හැකි ලක්ෂණ මේවායි.

මෙලස ස්කන්ධ පංචය පිළිබඳව යළි යළින් තුවණීන් මෙනෙහි කිරීමේ ප්‍රතිඵල වශයෙන් සුහ, සැප, තිත්‍ය, ආත්ම යන සතර විපල්ලාස දුරු වී ප්‍රයාව දියුණු වීම තුළින් අසුහ, දුක්ධ, අනිත්‍ය, අනාත්ම යන යථාර්ථය ප්‍රත්‍යක්ෂ වී ක්‍රමයෙන් දුකින් සිත මිදීමයි. රුපාදි කිසිදු බාහිර අරමුණකින් තම මානසික සංහිදියාව පැහැර ගත නොහැකි අකම්පිත මනසක් ඇති වේ. තමා සම්පූර්ණයෙන් තම සිතෙහි දියුණුව මත ක්‍රියා කරන සිත පිළිසරණ කොට වෙශෙන ධර්මය පිළිසරණ කොට වෙශෙන තැනැත්තක බවට පත්වේ. බාහිර ලෝකයේ කිසිදු දෙයක් තුළින් කම්පාවට පත් නොවේ. බුදුදහමේ සඳහන් සැබෑ පිළිසරණ ලබා ගත් තැනැත්තකු බවට මෙමගින් පත් වේ.

## වතුරාරක්ඩා භාවනා

### සතර කමටහන්

‘බුද්ධානුස්සති මෙත්තා ව අසුහ මරණස්සති,  
ඉති ඉමා වතුරාරක්ඩා හික්ං භාවයෙහි සිලවා’.

බුද්ධහමේ දක්වෙන භාවනා කමටහන් අතර හතරක් ආරක්ෂක භාවනා වගයෙන් අතිතයේ පටන් තිතර පුරුණ කොට තිබේ. එනම් බුද්ධානුස්සති, මෙත්තා, අසුහ භා මරණානුස්සති වගයෙනි. තමා සිදු කරන ආනාපානසති ආදි ප්‍රධාන කමටහනට අමතර දෙදිනිකව පුරුණු කරන මෙම භාවනා කුම මගින් එක් අතෙකින් තම ජ්‍යෙෂ්ඨයට ආරක්ෂාවක් මෙන් ම තම සිතට රැකවරණයක් සලසා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් ගුද්ධාව දියුණු කොට තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ඇති කර ධර්මය කුළ නිරතවීමට උදෙස්ගය ඇති වේ. මෙතු භාවනා වැඩිමෙන් සිතට පිඩා ගෙන දෙන පටිසය (ද්‍රේවිෂය) මගහරවා අන් අය පිළිබඳව ප්‍රසාදය ජනක හැරීම දියුණු වේ. පටික්කුල මනසිකාරය වැඩිමෙන් රාගයෙන් වන පිඩාව දුරු වන අතර මරණානුස්සතිය වැඩිමෙන් ජ්‍යෙෂ්ඨයේ අතිත්තාව භා අල්ප බව වැටහි අප්‍රමාදිව ධර්මයෙහි හැසිරීමට උනන්දුව ඇති වේ.

ආනාපානසති භාවනාව වැනි කමටහනක් එකවිට ම වැඩිම ඇතැම් කෙනෙකුට අපහසු වීමට පුරුවන. සිතෙහි පවත්නා රඹ බවත් එය නිතර අරමුණු වෙත දිව යාමත් රට හේතුවයි. එම නිසා ආරම්භයෙහි දී ඉහත සඳහන් සතර කමටහන් පුරුණ කර තිබීම සිත රඹ බව භා විසිරුණු බව අඩු කොට සියුම් භාවනා අරමුණු වෙත සිත යොමු කරලීම පහසු කෙරේ. එබැවින් භාවනා වඩා ග්‍රාවකයන් බොහෝ විට මුලදී මෙම කමටහන් හතර වඩා සිත යම් පමණකට සමාධිමත් කොට ආනාපානසතියට පිවිසීම සාමාන්‍ය සිරිතයි.

### බුද්ධානුස්සති:

සමසතලින් කමටහන් අතර දසඅනුස්සති ගණයට අයත් මෙය පළමුවන අනුස්සති භාවනාව වගයෙන් සඳහන් ව තිබේ. බුදුරජාණන් වහන්සේ යනු කරුණාවෙන් භා ප්‍රඟාවෙන් තම සිත ඉහළට ම දියුණු උත්තමයාණන් වහන්සේයි. කාම, රුප, අරුප යන් තුන් ලොවෙහි උන්වහන්සේට සම කළ හැකි උතුමකු නොමැත. බුදුරඳන් කුළ පැවැති ‘අරහං...’ ආදි බුදුගූණ අනුව යළි යළින් සිත මෙහෙයවා සිහිය දියුණු කරමින් තම සිත සමාධිමත් කරලීම මෙහි දී සිදුවේ. එමගින් එක් අතෙකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගුද්ධාව ගොරවය දියුණු වන අතර අනික් අතට සිත එක එක අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීමේ හැකියාව ද මෙමගින් දියුණු වේ. ගුද්ධාව දියුණු වූ පමණට මෙම සම්බුදු සසුනෙහි පිළිවෙත් පිරිමෙහි දුඩී විරෝධයක් උදෙසාගයක් හටගනී. සිතෙහි ඇතිවන මෙම විරෝධ තම සම, මස්, නහර, ඇට, ඇටමිදුල් විනිවිද ගොඩ සමස්ත ගැරිය පුරා ද ව්‍යාප්ත වේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති වන ගුද්ධාව භා ගොරවය ධර්මය භා සංස රත්නය කෙරෙහි ද පැතිරි යයි. මෙලෙස ගුද්ධාව තව තවත් දියුණු වේ. ‘සද්ධා මූලික සබැංපි කුසලා ඔම්මා’ යනුවෙන් දක්වෙන පරිදි ගුද්ධාව සියලු කුසල දහම්වල පදනම වගයෙන් සඳහන් වේ.

ලොව පහළවින සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් කුළ පවත්නා ගුණ සම්බුදාය තවත් එබදුම බුදුරජාණන් වහන්සේ නමකට වුව ද තම ජ්‍යෙෂ්ඨය කාලය පුරා ම දේශනා කළ ද නීමාවට පත් කළ නොහැකි බව සඳහන් වේ. එතරම් ගුණ සම්බුදායකින් හෙවි සම්බුදු උතුමකුගේ වරිතයේ පැවැති අසිරීමත් ගුණ සම්බුදාය ප්‍රධාන කොටස් නවයකට බෙදා නව අරහාදී වගයෙන් ගෙන ඒවා කුළ තම සිහිය යළි යළින් භාවිත කරමින් සිත සමාධිමත් කරලීම මෙමගින් සිදුවේ.

ඒ භාගයටත් බුදුරජාණන් වහන්සේ 'අරහං' නම් වන සේක... ආදී වශයෙන් එකිනෙක ගුණ සිහි කළ යුතු ය.

ඒ භාගයටත් බුදුරජාණන් වහන්සේ ....

1. අරහං : සියලු කෙලෙසුන්ගෙන් දුරැවීම, සියලු පුද්ගලුවන්ට සුදුසු වූ සේක
2. සම්මා සම්බුද්ධයේ : අන් අයගේ උපකාරයක් තොමැති ව තම තුවණීන් ම වතුරාරය සත්‍යය අවබෝධ කොට සම්බුද්ධත්වයට පත් වූ සේක.
3. විජ්‍යාචන සම්පන්නේ : ප්‍රථමධාන ආදී දාන සහ සීලය, ඉන්දිය සංවරය ආදී වරණ ධර්මයන්ගෙන් යුත්ත වූ සේක.
4. සුගතේ : ගාන්ත ගමනින් නිවන වෙත පැමිණීම, ගාන්ත වූ ප්‍රකාශී ගමනකින් යුත්තවූ සේක.
5. ලෝකවිදු : කාම, රුප, අරුප යන තුන් ලොව පිළිබඳ ඇතැමිලක් සේ මැනැවීන් අවබෝධ කරු සේක.
6. අනුත්තරේ පුරිසදම්මසාරථී : ලොව සැඩිපරුෂ පුද්ගලයන් කරුණා, මෙමත්, ප්‍රඟා යන ගුණ තමැති අව්‍යවහින් දමනය කිරීම කළ සේක.
7. සත්‍ය දේවමනුස්සානම : දෙවි මිනිසුන්ට ගාස්තාවරයා වූ සේක.
8. බුද්ධයේ : තමන් අවබෝධ කළ වතුරාරය සත්‍ය ධර්මය ලෝකයාගේ අවබෝධය පිණිස දේශන කළ සේක.
9. හගවා : අතිශය භාගයසම්පන්න උත්තමයකු වූ සේක.

ආරම්භයේ දී මෙම බුදුගුණ එකිනෙක මුළ සිට අගටත් අග සිට මුළටත් අනුපිළිවෙළින් අර්ථ සහිතව මෙනෙහි කිරීම වැදගත් වේ. සිත සමාධිමත් වෙත් ම එම ගුණ අතුරින් තමා වඩාත් කැමැති එක ගුණයක් තොරාගෙන ඒ තුළ ම සිත එක්තුන් කිරීම වඩාත් ප්‍රතිඵලදායී වේ. තව ද මෙහි දී තමා ඉතා ප්‍රියමනාප පිළිම වහන්සේ තමකගේ හැඩිරුව සිතින් මවා ගෙන ඒ අඩියස සිටින සේ සිතා බුදුගුණ වැඩිම ද වැදගත් වේ.

බුදුගුණ භාවනා වැඩිමේ ආනිසංස වශයෙන් නිතර බුදුරජාණන් වහන්සේ තමා සම්පයෙහි වැඩි සිටින සේ දතෙන අතර තමා අතින් වරුණක් සිදුවීමට ලං වූ විට හිරිමිතජ දෙක මතු වී වහා එම වරදින් මිදිමට අනුබල ලැබේ. තවද තමාට තනියක් බියක් තොදුනෙන අතර තම හද මඩල බුදුමැදුරක් සේ ආලෝකවත් වීමට ද නිතර වඩන බුදුගුණ භාවනාව උපකාරී වේ.

මෙලෙස බුද්ධානුස්සතිය වැඩිම, දම්මානුස්සතිය හා සංසානුස්සතිය වැඩිමට උපකාරී වන අතර තෙරුවන කෙරෙහි ම ප්‍රසාදය ගුද්ධාව දියුණු වී ධර්ම මාරුගයේ ඉදිරියට යාමට දිරිය විරිය දියුණු වනු ඇත. ඒ අතර සතර සතිපථ්‍යානය තුළ සිහිය පිහිටුවා ගැනීමට ද මෙම ගුද්ධාව උපකාරවත් වේ. සතිපථ්‍යානය තුළ සිහිය දියුණු වෙත් ම සිත තව දුරටත් සමාධිමත් වන අතර සමාධිමත් සිතින් අනිත්‍යාදී තිලක්ෂණ මෙනෙහි කොට ප්‍රඟාව දියුණු කරලීමට මෙම ගුද්ධාව උපතිගුය වේ.

# Buddhānussati Bhāvanā

(Contemplation on the Qualities of the Buddha)

*Iti pi so bhagavā, araham, sammāsambuddho, vijācarana-saṃpanno,  
sugato, lokavidū, anuttaro purisadamma-sārathi, satthā deva-maṇusānam,  
buddho, bhagavā ti.*

Such, indeed, is the Exalted One: Worthy one: Supremely Enlightened, Endowed with Knowledge and Conduct, Well-gone, Knower of world, Incomparable trainer of persons to be tamed, Teacher of gods and men, Enlightened and Exalted.

<b>Itipi so bhagavā</b>	- Such, indeed, is the Exalted One
<b>Araham</b>	- Worthy one
<b>Sammāsambuddho</b>	- Supremely Enlightened
<b>Vijācarana-saṃpanno</b>	- Endowed with Knowledge and Conduct
<b>Sugato</b>	- Well-gone
<b>Lokavidū</b>	– Knower of the world
<b>Anuttaro purisadamma-sārathi</b>	– Incomparable trainer of persons to be tamed
<b>Satthā deva-maṇusānam</b>	- Teacher of gods and men
<b>Buddho</b>	– Enlightened
<b>Bhagavā</b>	– Exalted

### මෙත්තා භාවනා :

සියලු සත්ත්වයේ සූච්‍යත් වේවා යන පැතුමෙහි යළි යළින් සිහිය වඩිමින් මෙත් සිත දියුණු කිරීම මෙත්තා භාවනාවයි. මෙමගින් එක් අතකින් මෙත් සිතිවිල්ල තුළ සිත සමාධිමත් කිරීමත් අනික් අනින් සිත්හි පවත්න් ද්වේෂය දුරුකොට මෙත් සිසිලෙන් සිත නිවාලීමත් අපේක්ෂා කෙරේ.

පෙළ දහමෙහි නොයෙක් තැනැහි මෙත්තා භාවනාව වඩින ආකාරයත් එහි වැදගත්කම භා ආනිසංසත් පිළිබඳව කරුණු දක්නට ලැබේ. ඒ අතර (කරණිය) මෙත්ත සූත්‍රය (පුත්තනිපාත, බුද්ධකපාය), මෙත්තානිසංස සූත්‍රය (අං.නි.), මෙත්තා කරා (පරිසම්හිදාමග්ග) යනාදි දේශනා ප්‍රමුඛ වේ. මෙත්තා භාවනාව සිත එකග කර ගැනීමේ සමඟ කම්ටහනක් වශයෙන් ද, අමතුප්‍රාග උපදුව දුරුකාර ගැනීමේ උපතුමයක් වශයෙන් ද විසකුරු සර්පයන්ගෙන් වන හානි වළක්වා ගැනීමේ ක්‍රමයක් වශයෙන් ද, නොයෙක් අනතුරු වසවිස සතුරු කරදර සමනය කර ගැනීමේ උපතුමයක් වශයෙන් ද, මානසික ආතතිය දුරුකාර ගැනීමේ ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ද, අන් අයට යහපත ආයිරවාදය පුරුණා කිරීමේ ක්‍රමයක් වශයෙන් ද සමාජගත ජ්විතයෙහි අන් අය සමඟ සූහද්ව ක්‍රියා කිරීමට මාවතක් වශයෙන් ද, ද්වේෂය නමැති නිවරණය දුරු කර ගැනීමේ උපායක් වශයෙන් (ආහාර පුත්ත, සං.නි. 5-1) ද සතර ඉරියවිවෙහි ද ම ප්‍රගුණ කළ හැකි සරල භාවනා ක්‍රමයක් වශයෙන් ද, විද්‍රුගනා වැඩිමට පසුබීම සකස් කර ගැනීමේ ක්‍රමවේදයක් වශයෙන් ද මෙත්තා භාවනාව සඳහන් කර තිබෙනු දක්නට ලැබේ.

පුත්තනිපාතයෙහි මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි නිර්වාණ නමැති ගාන්ත පදය සාක්ෂාත් කරනු රිසි යමකු විසින් වැඩිය යුතු ගුණාග අතර මෙත්ත වැඩිම විශේෂයෙන් අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ධරුමගුවනය කිරීමෙන් සම්මාදිවිධිය ඇති කරගත් තැනැත්තා තුළ සම්මා සංකප්ප තිරායාසයෙන් දියුණු වේ. ඒ අනුව අව්‍යාපාද භා අවිහිංසා සංකප්ප ඔහු තුළ වර්ධනය වේ. එනම් අන් අය පිළිබඳ සිතින් ද්වේෂ නොකරන අතර කායික හිංසාවක් නමුදු කිරීමෙන් වළකී. මෙය මෙත්ත වඩ්න්නා තුළ ඇතිවන මානසික ස්වභාවයයි. සැම සත වෙත මෙත් සහගත සිතින් බැලීමට තිතර පෙළඳී. සිතට පිඩාව ගෙන දෙන ප්‍රධාන අකුසල විතර්ක අතර ද්වේෂය පාලනය කර ගත හැකි ප්‍රධානතම භාවනාව වශයෙන් බුදුදහමෙහි දැක්වෙන්නේ මෙත්ත වැඩිමයි. යමකු මානසික සූච්‍යතාව ලැබේමේ මාවතෙහි කෙතෙක් දුරට තියුලී සිතිනවා ද යන්න තිරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ මෙත්තා භාවනාවයි. දෙනික ජ්විතයෙහි මූහුණපාන බොහෝ සම්බාධක මගහරවා ගෙන තමන් සිදු කරන යහපත් කටයුතු සල්ල කර ගැනීම සඳහා මෙත්තා භාවනාව වැඩිමෙන් ලැබෙන යහපත අනළුප ය. කරණිය මෙත්ත සූත්‍රයෙහි දැක්වෙන පරිදි තාස (නියට පත්වන), ස්ථාවර (රහන්), දිරස, මහන්, මධ්‍යම, කොට, සියුම්, ස්ථ්‍රීල, පෙනෙන, නොපෙනෙන, දුර, ලග, ඉපදුණ, උපතක් අපේක්ෂාවෙන් සිටින ආදි වශයෙන් විවිධ මට්ටම්වල සිටින සියලු සත්ත්වයේ සූච්‍යත් වෙතවා (සඩ්බේ සත්තා හටන්තු සූඩ්තත්තා) යන සිතිවිල්ල තිතර වැඩිමේ වැදගත්කම අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. ඒ අතර කිසිවෙක් කිසිවකු නොරවතා ඉක්ම නොයන දොස් නොනගත ආදි ගුණාගයන්ගෙන් යුත්ත වීමේ වැදගත්කම ද දක්වා ඇතු. උඩ, යට සරස ආදි වශයෙන් කිසිදු හේදයකින් තොරව ලොව සිටින සියලු සතුන් වෙත සතර ඉරියවිවෙහි ද ම මෙත් වඩිමින් සෙන් පතමින් මවක තම එක ම දුරවාට දක්වන සෙනෙහස බදු මෙත්තියකින් යුතුව මෙත් සහගත නොතින් ලොව සැම දෙස බැලීමේ ඇසක් පුරු කර ගැනීමට මෙමගින් අනුභාසනා කෙරේ. පුදෙක් මෙත්තා සහගත මනෝ කර්මය පමණක් නොව රේට අනුගත වූ කාය භා වාග කර්මයන්ගෙන් ද යුත්ත වීමේ වැදගත්කම බුදුදහමින් අවධාරණය කෙරේ (මෙත්තාසහගත කායකම්ම, මෙත්තාසහගත ව්‍යිකම්ම, මෙත්තසහගත මනෝකම්ම).

මෙත්තා භාවනාව වැඩිය යුතු ප්‍රධාන ආකාර තුනක් පිළිබඳව පරිසම්හිදාමග්ගයෙහි මෙත්තාකරා යන තේමාවෙහි සඳහන් වේ.

ඒනම්,

### 1. අනෝධිස එරණ (සීමාරහිත) වශයෙන් ගෙන මෙත් වැඩීම

ලොව වෙසෙන සත්ත්වයන් සීමා රහිත වශයෙන් ගෙන මෙත් වැඩීම මෙහි දී දක්වා තිබේ. මෙහි අනුප්‍රහේද පහකි. ඒනම්, සබැඩ් සත්තා, සබැඩ් පාණා, සබැඩ් භූතා, සබැඩ් පුර්ගලා, සබැඩ් අත්තහාවපරියාපන්නා යනුවෙනි.

### 2. ඕධිස එරණ (සීමා) වශයෙන් ගෙන මෙත් වැඩීම

ලොව වෙසෙන සත්ත්වයන් ස්ත්‍රී - පුරුෂ ආදි වශයෙන් සීමාවන්ට බෙදා මෙත් වැඩීම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රහේද භතකි. ඒනම්, සබැඩා ඉඟියෝ, සබැඩ් පුරිසා, සබැඩ් අරියා, සබැඩ් අනරියා, සබැඩ් දේවා, සබැඩ් මනුස්සා, සබැඩ් (නිරයවැසියෝ) විනිපාතිකා වශයෙනි.

### 3. දිසා එරණ (දිසා) වශයෙන් ගෙන මෙත් වැඩීම

පෙරදිග, අපරදිග ආදි දිකා වශයෙන් සත්ත්වයන් බෙදා මෙත් වැඩීම මෙහි දී සිදු වේ. මෙහි අනුප්‍රහේද දහයකි. ඒනම් පුරත්මීමාය (නැගෙනහිර) දිසාය, පවිෂ්මාය (බටහිර) දිසාය, දක්විණාය (දකුණු) දිසාය, පුරත්මීමාය අනුදිසාය (රිසානා), පවිෂ්මාය අනුදිසාය (හිනිකොණ), උත්තරායා අනුදිසාය (වයඹ), දක්විණාය අනුදිසාය (නිරිත), හෙවිමීමාය (යට) දිසාය, උපරිමාය (උඩි) දිසාය වශයෙනි.

මෙලෙස විවිධාකාරයෙන් සලකා ලෝවැසි සත්ත්වයෝ වෙර නැත්තේ වෙත්වා, බිය නැත්තේ වෙත්වා, සුවපත් වෙත්වා ... ආදි වශයෙන් සෙත් පැතීම සිදු වේ.

### පරික්කුල මනසිකාර (කායගත්තාසන්) හාවනා :

ක්‍රිරයේ පවත්නා කෙසේ, ලොම් ආදි කොටස් 32 පිළිබඳව යළි යළින් නුවණීන් මෙනෙහි කරමින් එහි පවත්නා පිළිකුල් බවත්, අනාත්මතාවන් සිහිකරමින් රාගය හා ආත්ම සංඡාව දුරුවන අසුරින් සිත දියුණු කිරීම මෙහි දී ඒ එකිනෙක කොටස් වරණ (වණණ) වශයෙන්, පිහිටීම් (සණ්ධාන) වශයෙන්, දිකා (දිසා) වශයෙන්, අවකාශ (අවකාස) වශයෙන් මෙනෙහි කිරීමෙන් වඩාත් ප්‍රතිඵල ලද හැකි වේ. ක්‍රිරයේ කොටස් සියල්ල එක්තැන් ව ඇති විට ගණ සංඡාවන් ගෙන සත්ත්වයකු පුද්ගලයකු වශයෙන් සැලකුව ද මෙහි ඇත්තේ කුණප කොටස් 32ක එකතුවක් බවත් එය සතර මහාභූතරුප වශයෙන් එකරායි වී රට මනසේ ක්‍රියාකාරීත්වය ලැබුණු විට සත්ත්වයකු ලෙස ක්‍රියාත්මක වන බව පිළිබඳ අවබෝධය මෙමගින් දියුණු වේ. පරික්කුල මනසිකාර හාවනාව වැඩීමෙන් ජීවිතයේ අනවශ්‍ය කළකිරීමකට හෝ අසුහවාදී ආකල්පයකට පත්වීම නොව වඩාත් ප්‍රබෝධවත් ව මෙන් ම යථාර්ථවාදීව ජීවිතයට මුහුණු දීමේ ගක්තිය දියුණු කරලිම මෙමගින් සිදුවේ.

කෙසේ (කෙසා), ලොම් (ලොම්ගා), තිය (නබා), දත් (දන්නා), සම (නලේරි), මස් (මංසා), තහර (නහාරු), ඇට (ඇටියි), ඇටම්ප්‍රාල (ඇටියිමස්ස්ප්‍රාල), වකුගැඩු (වක්කං), හදවත (හදයං), අක්මාව (යකනං), දලුව (කිලෝමකා), බඩිව (බිඩකා), පෙනහැල (පෙන්පාසා), මහබිච්චල් (ඇන්න්නා), කුඩාබිච්චල් (ඇන්නගුණං), තොපැසුණු අහර (ලදරියං), අසුවි (කරිසා), පිත (පිත්තං), සෙම (සෙම්හං), සැරව (පුබිබේ), ලේ (ලේහිනං), දහඩිය (සේදේරි), මේදය (මේදේරි), කදුල (අස්ස්ප්‍රාල), භුරුණු තෙල් (වසා), කෙල (බේලේ), සෞටු (සේස්සානිකා), සඳම්ප්‍රාල (ලසිකා), මොලය (මොලුලංගං), මූතු (මූත්තං) ආදි කොටස් පිළිබඳව එහි ඇති තතු නුවණීන් යළි යළින් මෙනෙහි කරමින් සිත සමාධිමත් කරලිම මෙමගින් සිදු වේ. එමගින් සිතට නැගෙන රාගය දුරුකරලිමට ද අවස්ථාව උදාවේ.

There are in this body: hairs of the head (*Kesā*), body hairs (*lomā*), nails (*nakhā*), teeth (*dantā*), skin (*taco*), flesh (*mamsam*), sinews (*nahāru*), bones (*aṭṭhi*), bone-marrow (*aṭṭhimiñjam*), kidneys (*vakkam*), heart (*hadayaṁ*), liver (*yakanam*), pleura (*kilomakaṁ*), spleen (*pihakam*), lungs (*papphāsam*), intestines (*antam*), mesentery (*antaguṇam*), undigested food (*udariyam*), excrement (*karīsam*), bile (*pittam*), phlegm (*semham*), pus (*pubbo*), blood (*lohitam*), sweat (*sedo*), fat (*medo*), tears (*assu*), grease (*vasā*), spit (*kheļo*), mucus (*singhānikā*), synovial fluid (*lasikā*), urine (*muttanti*) and the brain in the head (*matthaluṅgam*).

### මරණානුස්සති :

අප ජීවිතයට අනිවාර්යයෙන් ම කවදා හෝ එලඹෙන මරණය පිළිබඳ ‘ජීවිතං අනියතං මරණං තියතං’ සිහිය වච්මින් සිත සමාධීමත් කරලීම මෙමගින් සිදුවේ. එමගින් එක එතකින් සිත සමාධීමත් කරලීමේ කමටහනක් වශයෙන් ද ජීවිතයේ අප්‍රමාදී බව ඇති කරලීමේ උපත්‍රමයක් වශයෙන් ද මෙම භාවිත කෙරේ.

#### 1. වධකපව්‍යාපරියාන :

වධකයකු තමා පිටුපස අවියක් දරා ප්‍රහුබදින්නාක් මෙන් මරණය තීතර එන බව

#### 2. සම්පත්තිවිපත්ති :

සියලු සම්පත් පැහැර ගන්නා බව (නීරෝගීබව, යොවුන්බව, ජීවිතර)

#### 3. උපසංහරණ :

ලොව ජ්වත්වූ කිරීමත්, පුක්කුදුවත්, ගක්තිමත් සාද්ධීමත් අය හා සසදුමින් තමාගේ ජීවිතයට ද මරණය පැමිණෙන බව සිහිකිරීමයි (යසමහන්ත, පුක්කුමහන්ත, එමමහන්ත, ඉද්ධීමහන්ත, පක්කුමහන්ත, පවිච්චකුමුද්ධ, සම්මාසමුද්ධ)

#### 4. කායබහුසාධාරණ :

බොහෝ සත්ත්වයන්ට මේ කය අයත් බව (අසුවක් කුලයක පණුවන් සිටින බව)

#### 5. අනිමිත්ත :

කය පිළිබඳව නියත වශයෙන් කිව නොහැකි කාරණා පහකි. එනම් ජ්වත්වන කාලය, මරණයට හේතුවන රෝගය, මැරෙන දිනය, ගරීරය මහිදන් කරන තැන, උපදින තැන යනු ඒවායි. මේ පිළිබඳව ද නුවෙන් සිහිකිරීම මරණානුස්සතියේ දී සිදු වේ.

‘ජීවිතං ව්‍යාධි කාලෝ ව දේහනික්වේපනං ගති,  
පක්කුවෙන් ජ්වලෝකස්මි අනිමිත්ත න ස්ඳායමේ.’ (විසුද්ධීමග්ග)

ඉහත සඳහන් බුද්ධානුස්සති, මෙත්ත, අසුහ, මරණ යන හාවනා කමටහන් සතර ආරක්ෂක කමටහන් හතරක් වශයෙන් සලකා අතිතයේ පටන් බොහෝ හාවනානුයෝගීන් තීතර පුගුණ කළ බව සඳහන් වේ. බුද්ධානුස්සතිය වැඩිමෙන් අගුද්ධාවෙන් සිත රක ගැනීමත්, මෙන් හාවනා වැඩිමෙන් ද්වේෂයෙන් සිත රකශැනීමත්, අසුහ හාවනා වැඩිමෙන් රාගයෙන් සිත රක ගැනීමත්, මරණානුස්සති

ව�ඩිමෙන් ප්‍රමාදී බවින් සිත රක ගැනීමත් අපේක්ෂා කෙරේ. සතර දිසාවහි සිටින ආරක්ෂකයන් හතර දෙනෙක් මෙන් මෙම හාවනා හතර තම සිතට රැකවරණය සලසයි. එලස මෙම හාවනා හතර නිතර පුගුණ කිරීම ආනාපානසති ආදි ප්‍රධාන හාවනාවක් ව�ඩිමට උපකාරී වන්නාක් මෙන් ම විද්‍රෝහනා හාවනාව සථිල කර ගැනීමට ද හේතු වනු ඇත. තව ද මෙම හාවනා හතර ම පූදෙක් එක තැනෙක වාචි වී පමණක් කරන හාවනා තොට සතර ඉරියවිවේ ම පුහුණු කළ හැකි හාවනා වීමට විශේෂතවයකි. එමතිසා දිනකට කිහිප වරක් මෙම සතර කමටහන් පුගුණ කිරීමෙන් තමාට මහත් අර්ථයක් සලසා ගැනීමටත් සමඟ - විද්‍රෝහනා හාවනා සාර්ථක කර ගැනීමට බෙහෙවින් උපකාරී වේ.

තවද සමඟ කමටහන්හි ආතිසංස වශයෙන් තම කුසලය වඩාත් ගක්තිමත්ව අතිත අකුසල කරමයන්හි ගක්තිය දුර්වල කරලීමටත් තම අතිත කුසල කරම්ලයන් වඩාත් ප්‍රබල කර ගැනීමටත් හැකියාව ලැබේ. සෙසු දාන, සිල කුසලයන්ට වඩා හාවනාව වඩාත් බලගතු කුසලයක් බවට පත් වේ. තම පුණුෂ ගක්තිය දියුණු කර ගැනීමේ වඩාත් සාර්ථක මෙන් ම වේගවත් ම ක්‍රමය හාවනාවයි.

මෙම සතර කමටහන් ම මුලදී සමඟ කමටහන් වශයෙන් එනම් සිත සමාධිමත් කර ගැනීමේ හාවනා ක්‍රම වශයෙන් හාවිත කෙරේ. එමගින් සිත සමාධිමත් කළේහි අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ සංඛ්‍යාත විද්‍රෝහනාව වෙත සිත යොමු කර ගැනීම පහසු වේ. බුදුදහමේ සඳහන් සියලු හාවනා කමටහන්හි ස්වභාවය නම් ඒවා සියල්ල සම්මාද්විධිය හෙවත් දුකෙහි හටගැනීම හා නිරෝධය පිළිබඳ අවබෝධයෙන් ආරම්භ කරන බැවින් සිත සමාධිමත් වන විට යථාර්ථ දුරෝහනය වෙත සිත යොමු කරලීමයි. එතිසා මෙම සියලු කමටහන් නිවන් මග විවර කෙරෙන දාරවු ලෙස හාවිත කළ හැකි වීම ඒවායෙහි පවත්නා විශේෂතවයයි. ‘සමාධිතතෝ හික්ඩ්ලේ යථාභ්‍ය ප්‍රජානාත්’ යනුවෙන් දහමෙහි නිතර සඳහන් වන්නේ මෙම ලක්ෂණයයි. එනම් සිත සමාධිමත් වූ විට යථාභ්‍ය ක්‍රාන් දුරෝහනය හෙවත් ස්කන්ධ, ධාතු, ආයතනයන්හි හටගැනීම (සමුද්‍ය), නිරුද්ධවීම (වය) දැකීමේ තුවන් පහළ වන බවයි.



ඔබ සැමට තෙරුවන් සරණයි !

පැසදිනාහි ලොස් ඇන්ජිලිස් බොඳ්ද විහාරස්ථානය

ගෞතම සම්බුද්‍ය සසුනෙහි සනාතන රැකවරණය උදෙසා පැවැත්වෙන

## භාවනා සම්භාෂණය 2

ඩු. 2560 මැයින් මස (2017 මාර්තු 26 ඉරුදින)